

Sampath, M. I. G. S.
PAPER

**බැලොනීය විශ්වවිද්‍යාලීය පුස්තකාලයට සිපුන් සමග තොරතුරු සහ්නිවේදනය සඳහා භාවිතා කළ හැකි
සහ්නිවේදන මාධ්‍යයන්**

M. I. G. S.Sampath, Library, University of Kelaniya

කැලොනීය විශ්වවිද්‍යාලීය පුස්තකාලය තමන්ගේ විවිධ තොරතුරු විශ්වවිද්‍යාලීය සිපුන් වෙත ලබා දීමට දැන්වීම් පුවරු, පුස්තකාල වෙබ් අඩවිය සහ පුස්තකාලය තුළ පිහිටි රුපවාහිනී දැන්වීම් පුවරුව යන මාධ්‍යයන් කිහිපය භාවිතා කරනු ලබයි. නමුත් සිපුන් හට අදාළ තොරතුරු නිසියකාරව ලැබේමේ යම් යුරුවලතාවයක් දිගින් දිගටම දැක ගත හැක. එහිදී අදාළ සිපුන් හට කාර්යක්ෂමව නිසි තොරතුරු ලබා දිය හැකි සහ්නිවේදන මාධ්‍යයන් හඳුනා ගැනීමේ අවශ්‍යතාවය පැන නැහිතු ලැබේ.

කැලොනීය විශ්වවිද්‍යාලීය පුස්තකාලයට තම තොරතුරු විශ්වවිද්‍යාලීය අභ්‍යන්තර සිපුන් වෙත ලබා දීමේ දී ඒ සඳහා භාවිතා කිරීමට හැකි, දැනට භාවිතයේ ඇති සහ්නිවේදන මාධ්‍යය වලින් වඩාත් කාර්යක්ෂම හා එලදායි සහ්නිවේදන මාධ්‍යයන් මොනවාදීය හඳුනා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

කැලොනීය විශ්වවිද්‍යාලයේ දළඹම පරිග්‍රයේ පිහිටි විද්‍යා, මානවගාස්තු, සමාජ විද්‍යා සහ වාණිජ හා කළමනාකරණ යන පිය හතරේහි 2011යෝ 2012 අධ්‍යයන වර්ෂයේ සිපුන් 7216 ක් අධ්‍යාපනය ලබන අතර, එම ප්‍රමාණයෙන් 10%ක ප්‍රතිශතයක් හෙවත් සිපුන් 722ක ප්‍රමාණයක් මෙම අධ්‍යයනයේ දී නියැදිය ලෙස තෝරා ගන්නා ලදී. එහිදී නියැදි තෝරීම සඳහා ස්තර නියැදි ක්‍රමය භාවිතා කරන ලද අතර එක් එක් ස්ථර වලට අදාළව සිපුන් තෝරා ගැනීමට සරල සසම්භාවී නියැදි ක්‍රමය භාවිතා කරන ලදී.

ලබා දුන් ප්‍රශ්නවලියට අදාළව සිපුන්ගෙන් 97.01% ක් හෙවත් 701 ක් ප්‍රතිචාර දක්වා තිබූති. සමස්ත සිපුන්ගෙන් 647 ක් හෙවත් 89.61% ක් ජ්‍යෙෂ්ඨ යුරකාල භාවිතා කරනු ලබයි. එසේම සමස්ත ප්‍රමාණයෙන් 79.12% කට අවම වශයෙන් එක් විද්‍යාත්මක ලිපිනයක් (ශ්‍රී ප්‍රසාද මාරි) හෝ පවතී. එම ප්‍රමාණයෙන් 35.76% ක් දෙනිකට ද, 47.48% ක් සතියකට වරක් ද, ඉතිරි පිරිස සති කිහිපයකට වරක් ද තම විද්‍යාත්මක ලිපි නුවමාරුව සිදු කරනු ලබයි. සිපුන්ගෙන් 547 දෙනෙකු අවම වශයෙන් එක් සමාජය වෙබ් පිටුව පිටුව වී ඇත. ඔවුන්ගෙන් 276 දෙනෙක් දිනපතා ද, 211 දෙනෙක් සතියකට වරක් ද, ඉතිරි සිපුන් ප්‍රමාණය සති කිහිපයකට වරක් ද අදාළ සමාජය වෙබ් අඩවි භාවිතා කරනු ලබයි. පුස්තකාල වෙබ් අඩවියට ගොස් තොරතුරු සෞයන ප්‍රමාණය 2% ක්, එනම් සිපුන් 15 ක් තරම් ඉතාමත් සුළු ප්‍රමාණයක් වේ. පුස්තකාල දැන්වීම් පුවරුවෙන් අදාළ තොරතුරු ලබා ගන්නා සිපුන් ප්‍රමාණය 215 ක් වන අතර, පුස්තකාලය තුළ පිහිටි රුපවාහිනී දැන්වීම් පුවරුවෙන් තොරතුරු ලබා ගන්නා සිපුන් ගණන 196 ක් වේ.

මෙමගින් ලබා ගත හැකි නිගමන තම පුස්තකාලය සඳහා තොරතුරු සහ්නිවේදන මාධ්‍යයක් ලෙස භාවිතා කළ හැකි වැඩිම සිපුන් ප්‍රමාණයක් ඉතාමත් ඉක්මනින් සම්බන්ධ කළ හැකි මාධ්‍ය වන්නේ ජ්‍යෙෂ්ඨ යුරකාලය වේ. එහි දී කෙටි පණිවිඛ මගින් අදාළ තොරතුරු ලබා දිය හැකි නමුත් එය වියදීම් සහිත ක්‍රියාවලියක් වේ. සැලකිය යුතු ශිෂ්‍යයන් ප්‍රමාණයක් විද්‍යාත්මක ලිපිනයන් හා සාමාජය වෙබ් අඩවි භාවිතා කරන නිසා, වියදීම් රහිත ක්‍රියාවලියක් ලෙස එම සහ්නිවේදන මාධ්‍යයන් දෙකම තොරතුරු සහ්නිවේදනය සඳහා වඩාත් එලදායි වේ. මෙහි දී මෙම සහ්නිවේදන මාධ්‍යයන් භාවිතා නොකරන සිපුන් හට මූලික තොරතුරු හා සහ්නිවේදන තාක්ෂණ දැනුමක් ලබා දී අන්තර්ජාල භාවිතයට පහසුකම් ඉහළ නැංවීම මගින් මෙම ප්‍රතිශතය තවත් ඉහළ නැංවා ගත හැක. එමෙස්ම දැනුමක් භාවිතා කරනු ලබන තොරතුරු සහ්නිවේදන මාධ්‍යයන් සිපුන් අතර ජනප්‍රිය කරවීම සඳහා විධිමත් වැඩිපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු වේ.